



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 246.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2018 මාර්තු මස 20 වැනි අඟහරුවාදා අ. භා. 1.00 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

ගරු නිලංග සුමතිපාල මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභාපතිතුමා

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ගරු තලතා අතුකෝරල මහත්මිය, අධිකරණ අමාත්‍යතුමිය

ගරු චේර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රීඩා සහ ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු දයාසිරි ජයසේකර මහතා, ක්‍රීඩා අමාත්‍යතුමා

ගරු නවීන් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා

ගරු එස්. බී. දිසානායක මහතා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා

ගරු එස්. බී. නාවින්න මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, බුද්ධ ශාසන අමාත්‍යතුමා

ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා

ගරු සාගල රත්නායක මහතා, ව්‍යාපෘති කළමනාකරණය, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා

ගරු පායලී වම්පික රණවක මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා

ගරු වන්දිම වීරක්කොඩි මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා

ගරු රවීන්ද්‍ර සමරවීර මහතා, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමා

ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යතුමා

ගරු ඩී. එම්. ස්වාමීනාදන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු අබ්දුල් හලීම් මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඩී. බී. ඒකනායක මහතා, ඉඩම් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පියසේන ගමගේ මහතා, ව්‍යාපෘති කළමනාකරණය, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු මොහාන් ලාල් ශ්‍රේරු මහතා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමිය

ගරු සුචි ව සේනසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වසන්ත සේනානායක මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අශෝක් අබේසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු ලසන්ත අලගියවන්ත මහතා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු ජේ. සී. අලවතුචල මහතා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු අනුරාධ ජයරත්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු පාලික කුමාර තෙවරප්පෙරුම මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු එච්. ආර්. සාරනී දුෂ්මන්ත මහතා, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා සහ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු කරුණාරත්න පරණවිතාන මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු රත්න රාමනායක මහතා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා

ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා

ගරු ඩලස් අලහප්පෙරුම මහතා

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

ගරු රංජිත් අලුවිහාරේ මහතා

ගරු රවී කරුණානායක මහතා

ගරු අ. අරවින්ද්‍ය කුමාර් මහතා

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා

ගරු වේලු කුමාර් මහතා

ගරු වන්දුසිරි ගජදීර මහතා

ගරු වන්දීම ගමගේ මහතා

ගරු උදය ප්‍රහාස් ගම්මන්පිල මහතා

ගරු නිහාල් ගලප්පත්ති මහතා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

ගරු බන්දුල ගුණවර්ධන මහතා

ගරු එඩ්වඩ් ගුණසේකර මහතා

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා

ගරු එස්. එම්. වන්දුසේන මහතා

ගරු ඩී. ඩී. වානක මහතා

ගරු සීසිර ජයකොඩි මහතා

ගරු මලික් ජයතිලක මහතා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා

ගරු පියංකර ජයරත්න මහතා

ගරු ලකී ජයවර්ධන මහතා

ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා

- ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
- ගරු සිරිනාල් ද මෙල් මහතා
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු අනුර දිසානායක මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු සාලින්ද දිසානායක මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු මොහොමඩ් නවී මහතා
- ගරු මුහම්මදු නසීර් මහතා
- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
- ගරු කේ. කේ. පියදාස මහතා
- ගරු සුජීත් සංජය පෙරේරා මහතා
- ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
- ගරු අශෝක ප්‍රියන්ත මහතා
- ගරු හිරුණිකා ප්‍රේමවන්දු මහත්මිය
- ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු විජිත බේරුගොඩ මහතා
- ගරු එස්. එම්. මරික්කාර් මහතා
- ගරු සෙය්යිඩ් අලි සාහීර් මවුලානා මහතා
- ගරු කේ. කාදර් මස්තාන් මහතා
- ගරු ඉම්රාන් මහරුල් මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු (මහාචාර්ය) ආඥ මාරසිංහ මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු බිමල් රත්නායක මහතා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා
- ගරු ප්‍රසන්න රණතුංග මහතා
- ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
- ගරු ඉෂාක් රහුමාන් මහතා

- ගරු මුජ්ඣුර් රහුමාන් මහතා
- ගරු වමල් රාජපක්‍ෂ මහතා
- ගරු අංගජන් රාමනාදන් මහතා
- ගරු නිමල් ලාන්සා මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු ජානක වක්කුඹුර මහතා
- ගරු විදුර වික්‍රමනායක මහතා
- ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
- ගරු ඒ. ඒ. විජේතුංග මහතා
- ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
- ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
- ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
- ගරු වමින්ද විජේසිරි මහතා
- ගරු ඩුලිප් විජේසේකර මහතා
- ගරු කංචන විජේසේකර මහතා
- ගරු හේමාන් විතානගේ මහතා
- ගරු තේනුක විදානගමගේ මහතා
- ගරු විමල් වීරවංශ මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා
- ගරු ජයන්ත සමරවීර මහතා
- ගරු සන්දීප් සමරසිංහ මහතා
- ගරු වඩ්වෙල් සුරේෂ් මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු සුනිල් හඳුන්තෙත්ති මහතා
- ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු විජිත හේරත් මහතා

නිල් ඉද්දවල මහතා, වැඩ බලන පාර්ලිමේන්තුවේ මහ ලේකම්
 කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්
 ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූඪ විය.

1. කථානායකතුමාගේ නිවේදන : කථානායකතුමා විසින් මතු පළවන නිවේදනය කරන ලදී:—

I

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ’ නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පතෙහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයැයි මම නියෝග කරමි.”

II

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ‘අධිකරණ සංවිධාන (සංශෝධන)’ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හතක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.”

III

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 මාර්තු 19 වැනි දින ම’විසින් ‘ප්‍රජාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු’, ‘ආරක්ෂණ පියවර’ සහ ‘සුරාබදු (සංශෝධන)’ නමැති පනත් කෙටුම්පත්හි සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : (1) කථානායකතුමා විසින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව

- (i) 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXV කොටස; සහ
- (ii) 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XII හා XIII කොටස් සහ තෙවැනි කාණ්ඩයේ V කොටස

පිළිගැන්වන ලදී.

එකීයන ලද වාර්තා සභා මේසය මත තිබිය යුතුයැයිද මුද්‍රණය කළ යුතු යැයිද නියෝග කරන ලදී.

(2) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව පිළිගැන්වා, එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(3) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 2015 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව;

- (ii) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 8, 14 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (ගාස්තු) නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග;
- (iii) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 143 වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග; සහ
- (iv) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 215අ වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ස්ථානීය දඩ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

පිළිගන්වා, එම වාර්තාව සහ නියෝග ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(4) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 11 දිනැති අංක 2049/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය පිළිගන්වා, එම නිවේදනය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

(සුරාබදු නිවේදනය 1004)

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(5) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික කටයුතු පීඨයේ දර්ශන හා ඇගයුම් අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 දෙසැම්බර් 01 දිනැති අංක 1995/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය; සහ
- (ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යාව අධ්‍යයන අංශයක් සහ ව්‍යවහාර විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

පිළිගන්වා, එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(6) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(7) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජූනි 16 දිනැති අංක 1867/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 දෙසැම්බර් 29 දිනැති අංක 2051/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පිළිගන්වා, එම නියමය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම : (1) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරත් මහතා වෙනුවෙන් එහි සභික ගරු මොහොමඩ් නවී මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නියමයන්;
- (ii) වාර්ෂික ඇස්තමේන්තු පිළිබඳ හඳුන්වාදීමේ සටහනෙහි දක්වා ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ පරිපූරක සභාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන; සහ
- (iii) අග්‍රවිනිශ්චයකාරතුමාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීම

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(2) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා වෙනුවෙන් එහි සභික ගරු අශෝක් අබේසිංහ මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත;
- (ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්;
- (iii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව;
- (iv) 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තා; සහ
- (v) 2015 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

4. පෙත්සම් :

- (1) උඩුගම්පොල, විදියවත්ත, වෙන්දේසිවත්ත, “සෙන්සිරි” යන ලිපිනයෙහි පදිංචි එස්. එස්. ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු 2016.06.20 දිනැති පෙත්සම ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
- (2) තලාතුම්ප, ගොඩොම්පිටිය, බෝගහලන්ද, අංක 103 දරන ස්ථානයෙහි පදිංචි බී. ජී. ජයසේන බෝගහලන්ද මහතාගෙන් ලැබුණු 2018.01.20 දිනැති පෙත්සම ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

අංක 25අ දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. භාර (සංශෝධන) පනත් කෙටුම්පත : දෙවැනි වර කියවීමේ නියෝගය කියවන ලදී.

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය”යි අධිකරණ අමාත්‍යතුමිය වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යතුමා යෝජනා කළේය.

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රීඩා ආගමික කටයුතු අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

(අ. භා. 2.24 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

“ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය යුතුය”යි කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

(අ. භා. 3.30 ට ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය.)

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

(අ. භා. 5.09 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවැනි වර කියවන ලදී.

“පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය”යි අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

තදනන්තරව පාර්ලිමේන්තුව සම්මති මාර්ගයෙන් කාරක සභාවකට පරිවර්තනය විය.

(කාරක සභාවේදී)

මූලාසනාරූඪ මන්ත්‍රීතුමා මූලාසනාරූඪ විය.

1 වැනි වගන්තිය සභා සම්මත විය.

2 වැනි වගන්තිය

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ සංශෝධනයක් : 1 වැනි පිටුවේ 6 වැනි ඡේදයේ සිට 8 වැනි ඡේදය දක්වා ඇති ඡේද (ඒ ඡේද දෙක ද ඇතුළත්ව) ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“ලබන (87 වන අධිකාරය වූ) භාර අඥාපනතේ 3 වැනි වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

- (1) ඒ වගන්තියේ (ඉ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:-”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 1 වැනි පිටුවේ 14 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

- “(2) ඒ වගන්තියේ (ව) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේද එකතු කිරීමෙන්:-

(ජ) “ප්‍රකාශිත භාරය” යන්නෙන්, භාරයේ කර්තෘ විසින් භාරයේ අරමුණ නිශ්චිතව දක්වමින්, සාමාන්‍යයෙන් ලිඛිත වූ සාධන පත්‍රයක් මගින් ඇති කරනු ලබන භාරයක් අදහස් වන අතර, එහෙත් ඊට අනුමිත භාරයක් හෝ තත්වාකාර භාරයක් ඇතුළත් නොවේ;

- (ට) “නියම කරනු ලබන” යන්නෙන්, මේ පනත යටතේ සාදනු ලබන

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“වගන්තිය සංශෝධිතාකාරයෙන්, පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

3 වැනි වගන්තිය

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ සංශෝධනයක් : 1 වැනි පිටුවේ 21 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“ලද සෑම ප්‍රකාශිත භාරයක් පිළිබඳව ම නියම කරනු ලැබිය”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 2 වැනි පිටුවේ 1 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

- “(2) ප්‍රකාශිත භාරයක් හා සම්බන්ධ යම් නිශ්චල දේපළ හෝ වංචල දේපළක්”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 2 වැනි පිටුවේ 11 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“ප්‍රකාශිත භාරයකට අදාළ යම් තොරතුරක් මූල්‍ය බුද්ධි ඒකකය”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“වගන්තිය සංශෝධිතාකාරයෙන්, පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

4 වැනි වගන්තිය

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ සංශෝධනයක් : 2 වැනි පිටුවේ 22 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“යටතේ ප්‍රකාශිත භාරයක් ඇති කරන අවස්ථාවේ දී පහත සඳහන්”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 3 වැනි පිටුවේ 11 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“ප්‍රකාශිත භාරයක් ඇති කර ඇති අවස්ථාවක, ඒ තැනැත්තන්”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 3 වැනි පිටුවේ 17 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“තැනැත්තකුගේ අර්ථලාභය පිණිස ප්‍රකාශිත භාරයක් ඇති කර”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 3 වැනි පිටුවේ 29 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“හිමිකරු” යන්නෙන්, ප්‍රකාශිත භාරයේ ප්‍රතිලාභ වල අත්‍යන්ත”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 3 වැනි පිටුවේ 32 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“ප්‍රකාශිත භාරය ඇති කරනු ලබන්නේ යම් තැනැත්තෙකු හෝ”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 4 වැනි පිටුවේ 8 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“ලෙස යම් අදාළ අධිකාරියක් විසින් ප්‍රකාශිත භාරයක භාරකරුවකුට”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ තවත් සංශෝධනයක් : 4 වැනි පිටුවේ 28 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“(2) (අ) යම් ප්‍රකාශිත භාරයක භාරකරුවකු විසින් මූල්‍ය ව්‍යාපාර”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“වගන්තිය සංශෝධිතාකාරයෙන්, පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

5 වැනි වගන්තියේ සිට 8 වැනි වගන්තිය දක්වා සභා සම්මත විය.

ප්‍රඥප්ති වගන්තිය හා නාමය

“ප්‍රඥප්ති වගන්තිය හා නාමය පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත සංශෝධන සහිතව වාර්තා කරන ලදී.

“පනත් කෙටුම්පත දැන් සංශෝධිතාකාරයෙන් තුන්වැනි වර කියවිය යුතුය”යි අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව සංශෝධිතාකාරයෙන් තුන්වැනි වර කියවා සම්මත කරන ලදී.

6. අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග : අධිකරණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව,— 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 61 වගන්තිය යටතේ, අග්‍රවිනිශ්චයකාරවරයාගේ එකඟත්වය ඇතිව, අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 දෙසැම්බර් 21 දිනැති අංක 2050/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.20 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

7. නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති : අධිකරණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව,— (276 වැනි අධිකාරය වූ) නීති අධ්‍යාපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ, අධිකරණ අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 28 දිනැති අංක 2047/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.02.20 දින ඉදිරිපත් කරන ලද රීති අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

8. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය : සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා වෙනුවෙන් අධිකරණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව,— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 27 දිනැති අංක 2047/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.01.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

9. කල් තැබීම (මූලිකව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 23 ක සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම) : “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි , පාර්ලිමේන්තුවේ සභානායකතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය සභාහිමුව කරන ලදීත්, විවාද විය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය; අ. භා. 6.41 ට, 2018 මාර්තු මස 21 වැනි බදාදා අ. භා. 1.00 වනතෙක් පාර්ලිමේන්තුව කල් ගියේය.